

13 ශ්‍රේණිය ගිණුම්කරණය - 6 වන සතිය - ජුනි 8 සිට 12 දක්වා

නිපුණතා මට්ටම 14.7 - පොදු කාර්ය පිරිවැය අන්තර්ග්‍රහණය

- නිෂ්පාදන මධ්‍යස්ථානවලට රැස් වූ මුළු පොදු කාර්ය පිරිවැය පිළිගත් පදනමක් මත නිෂ්පාදිත ඒකකවලට ඇතුළත් කිරීම අන්තර්ග්‍රහණයයි. ඒ සඳහා අන්තර්ග්‍රහණ අනුපාතයක් ගණනය කළ යුතුය.

පිරිවැය අන්තර්ග්‍රහණ අනුපාතය = ඇස්තමේන්තුගත පොදු කාර්ය පිරිවැය

ඇස්තමේන්තුගත ඒකක ප්‍රමාණය/වෙනත් සුදුසු පදනමක්

	අන්තර්ග්‍රහණ අනුපාතය	ගණනය කරන ආකාරය
1.	නිෂ්පාදන ඒකක පදනම	ඇස්තමේන්තුගත මුළු පොදු කාර්ය පිරිවැය ඇස්තමේන්තුගත නිෂ්පාදන ඒකක ගණන
2.	සෘජු ද්‍රව්‍ය පිරිවැය පදනම	ඇස්තමේන්තුගත මුළු පොදු කාර්ය පිරිවැය x 100 ඇස්තමේන්තුගත සෘජු ද්‍රව්‍ය පිරිවැය
3.	සෘජු ශ්‍රම පිරිවැය පදනම	ඇස්තමේන්තුගත මුළු පොදු කාර්ය පිරිවැය x 100 ඇස්තමේන්තුගත සෘජු ශ්‍රම පිරිවැය
4.	ප්‍රාථමික පිරිවැය පදනම	ඇස්තමේන්තුගත මුළු පොදු කාර්ය පිරිවැය x 100 ඇස්තමේන්තුගත ප්‍රාථමික පිරිවැය
5.	සෘජු ශ්‍රම පැය පදනම	ඇස්තමේන්තුගත මුළු පොදු කාර්ය පිරිවැය ඇස්තමේන්තුගත සෘජු ශ්‍රම පැය ගණන
6.	යන්ත්‍ර ක්ෂය පදනම	ඇස්තමේන්තුගත මුළු පොදු කාර්ය පිරිවැය ඇස්තමේන්තුගත යන්ත්‍ර පැය ගණන

ඒ අනුව නිෂ්පාදිත ඒකකයක පිරිවැය ගණනය කිරීම පහත පරිදි වේ.

ඒකකයක ප්‍රාථමික පිරිවැය XX

පොදු කාර්ය පිරිවැය XX

(එක් ඒකකයකට අන්තර්ග්‍රහණය කරන අනුපාතය අනුව)

ඒකකයක මුළු නිෂ්පාදන පිරිවැය ☒ XX

ඇගයීම

- ව්‍යාපාරයක් නිපදවීමට අපේක්ෂිත විදුලි පන්දමකට අදාළව පිරිවැය තොරතුරු පහත දැක්වේ.

සෘජු ද්‍රව්‍ය රු.900.00

සෘජු ශ්‍රමය රු.400.00

	නිමැවුම	එකලස්	ගබඩා
මුළු පොදු කාර්ය පිරිවැය (රු.)	875,500	414,500	210,000
ද්‍රව්‍ය අධියාවනාපත් ගණන	700	500	
අපේක්ෂිත යන්ත්‍ර පැය	25000	30000	
අපේක්ෂිත ශ්‍රම පැය	10000	20000	

- නිමැවුම් අංශයේ පොදු කාර්ය පිරිවැය යන්ත්‍ර පැය පදනම මතත්, එකලස් අංශයේ පොදු කාර්ය පිරිවැය ග්‍රාම පැය පදනම මතත් නිෂ්පාදිත සඳහා අන්තර්ග්‍රහණය කරයි.
- නිපදවන විදුලි පන්දමක මුළු පිරිවැය ගණනය කරන්න.

සැකසුම

මංජුලා පුෂ්පකුමාරි මිය

ර/පාතකඩ බෞද්ධ මහා විද්‍යාලය